



APOSTOLIC VICARIATE OF SOUTHERN ARABIA

විමසා බැලීම සඳහා සැකසුණු ප්‍රශ්නමාලාව

මූලික පැහැ

සිනොඩ් සභාව (සවන්දෙන සභාව) සුභඅස්න දේශනා කරමින්, "එක්ව ගමන් කිරීම".

ඔබට විශේෂ වූ සභාව තුළ, "එක්ව ගමන් කිරීම" කෙසේ සිදුවන්නේ ද ?

"එක්ව ගමන් කිරීම" යන්න තුළ වැඩි-දියුණු විම සඳහා ආත්මයාණන් වහන්සේ අපට ඇඳයුම් කරන්නේ කෙබඳු පියවරක් ගන්නටද ?

01. ගමනේ සහායයින්

(අ) මගේ ඇදහිල්ලේ ජීවිතයේ සහායයින් කවුරුන්ද ?

(ආ) අපගේ සභාව තුළ, ක්‍රියාකාරකම් හා සම්භන්ධ වීමේ අත්දැකීම් කිනම් මට්ටමකද ?

(ඇ) අපගේ සභාවේ ක්‍රියාකාරකම් හෝ දුතමෙහෙවර තුළ අත්හැරී ඇති හෝ ඇත් වී ඇති ජනතාව කවුරුද ?

(ඈ) ඔවුන්ගේ ඇත් වීමට කුමක් හේතුපාදක වී ඇත්ද ?

02. සවන්දීම

(අ) සභාව තුළ මගේ නිගමන හුවාදැක්වීමට ඇති ක්‍රම හා විධි කවරේද ?

(ආ) සභාව ඇතුළත මගේ හඬට හෝ මතයට අනිත් අයගේ සවන් යොමුවෙන බවක් මට හැඟෙන්නේද ?

(ඇ) මට හැඟෙන පරිදි සංඝය තුළ සවන්දීමකට ලක් වන්නේ / ලක් නොවන්නේ කෙබඳු මතයන්ද ?

(ඈ) වෙනත් ජාතීන් හා සංස්කෘතීන් වලට අයත් වූවන් සමග මගේ මුසුවීම කෙසේද ?

03. මතය ප්‍රකාශ කිරීම

(අ) මගේ සිතුවිලි හා මතයන් විවෘතව -නිදහසේ ප්‍රකාශ කිරීමට මට හැකි වී තිබේද ?

(ආ) අප වඩාත් අවධානය යොමුකළ යුත්තේ කුමන ආකාරයේ මතවාදයන්ට දැයි ඔබ සිතන්නේ ද ?

04. උත්සවාකාරයෙන් සැමරීම

(අ) ඔබගේ ඇදහිල්ලට හා ජීවිතයට අරුත්බර හා මහෝපකාරී විය හැක්කේ කුමන මාදිලියේ අධ්‍යාත්මික ක්‍රියාකාරකම් ද ?

(ආ) ජනවන්දනාවේ උත්සවාකාර සැමරීම් ඔබගේ එදින-එදා ජීවිතයට හා සාමූහික පැවැත්මට කෙසේ ආධාර වේවිද ?

05. අපගේ සාමූහික දුතමෙහෙවර සඳහා වගකීම් හවුලේ බෙදාගැනීම

(අ) ඔබට සමීපව ඉන්නා අය සමග ඔබගේ ඇදහිල්ල බෙදා ගන්නේ ද ?

(ආ) ඔබගේ ඇදහිල්ලේ අත්දැකීම් බෙදා ගැනීමට ඔබට පසුබට කෙරෙන්නේ කුමක්ද ?

(ඇ) සභාවේ දුත-මෙහෙවරේ කොටස්කරුවන් වන්නට ඔබට ඇති ඉඩප්‍රස්ථා මොනවාද ?



APOSTOLIC VICARIATE OF SOUTHERN ARABIA

06. සභාව හා සංඝය තුළ සංවාදය

- (අ) වෙනත් ජාතීන්, කණ්ඩායම්, සංඝයන් හා සංස්කෘතීන් අතර ඇති වියහැකි විවිධ තලයන් හි සංවාදයන් මොනවාද ?
- (ආ) ගල් ෆ් කලාපයේ ඇදහිල්ලේ විජානික සංඝයක සාමාජිකයකු වී වෙනත් සංස්කෘතික හා පසුබිම් වලට අයත් අයගෙන් ඔබ බලාපොරොත්තුවන පිළිගැනීම ප්‍රගුණ කරගත හැක්කේ කෙසේද ?
- (ඇ) වැඩි- දියුණු කරගත හැක්කේ කුමක්ද ?

07. ක්‍රිස්තියානි සභා අතරේ ඒකමතික බව

- (අ) (කතෝලික නොවන) වෙනත් ක්‍රිස්තියානි සභාවන් හා සම්භන්ධතාවයන් වැඩි-දියුණු කරගන්නට ඔබට ලැබී ඇති ඉඩ-ප්‍රස්ථාවන් මොනවාද ?
- (ආ) කතෝලික හා වෙනත් ක්‍රිස්තියානි සභා අතරේ අන්‍යෝන්‍ය සම්බන්ධතා වැඩි-දියුණු කරගැනීමට සුදුසු මාවන් යැයි කියා ඔබට හැඟෙන්නේ කුමක් ද ?

08. ආධිපත්‍යය සහ සහභාගිත්වය

- (අ) ගිහියෙකු ලෙස, සභාවේ (දේවස්ථානයේ) විවිධ වගකීම් සහිතව කටයුතු කරන්නට සභාව ඔබව බලගන්වන්නේද ?
- (ආ) සභාවේ (දේවස්ථානයේ ජනවත්දනාවට අදාල) සමිති-සමාගම් හි ගිහි ජනතාවගේ සහභාගිත්වය කුමන මට්ටමකින්ද ?
- (ඇ) සභා පාලකයින් හා ගිහි ජනතාව අතර සහයෝගිත්වය වැඩි-දියුණු කිරීම සඳහා කිනම් පියවර ගතයුතුදැයි ඔබ යෝජනා කරන්නේද ?

09. දැනුම්-තේරුම් කිරීම හා තීන්දු-තීරණ ගැනීම

- (අ) සභාවේ වැඩසටහන් වලදී උපදේශක ක්‍රියාවලියක් (දැනුම් -තේරුම් ඇති අයගේ අදහස් විමසීමක්) සිදුවන්නේද ?
- (ආ) එකී ක්‍රියාවලියන් වැඩි -දියුණු කිරීම සඳහා ඔබගේ යෝජනා මොනවාද ?

10. සිනොඩ් සභාවකට (සවන්දෙන සභාවකට) අප විසින්ම හැඩ ගැහීම

- (අ) ඔබ දරනා මතය තුළ අනාගත සභාව පිළිබඳව ඔබගේ දැක්ම කෙසේද ? ඔබගේ යෝජනා කවරේද ?

Signed/-
Fr Darick Paul Dsouza OFM Cap
Vicariate Coordinator for the Synodal Process.

(Translated by Saviour Shanthalal Hettiarachchi)